



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

ප්‍රතිපත්ති නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව
දිනය 2016 අප්‍රේල් මස 26 වැනි දින

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 අප්‍රේල්

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද. 2006/2007=100) මත පදනම් වූ මතුපිට උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, 2016 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 2.7 හා සාපේක්ෂව 2016 මාර්තු මාසයේ දී සියයට 2.0 දක්වා අඩු විය. මීට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ ආහාර මිල ගණන් තුළින් ඇතිවන උද්ධමනය පහළ යෑමයි. කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය පෙර මාසයේ වාර්තා කළ සියයට 0.9 හා සාපේක්ෂව 2016 මාර්තු මාසයේ දී සියයට 1.1 දක්වා ඉහළ ගියේය. ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද. 2013=100) මත පදනම් වූ මතුපිට උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, පෙර මාසයේ වාර්තා වූ සියයට 1.7 හා සාපේක්ෂව 2016 මාර්තු මාසයේ දී සියයට 2.2 ක අගයක් වාර්තා කළ අතර, එය වාර්ෂික සාමාන්‍ය පදනම මත සියයට 2.6 ක් ලෙස සටහන් විය. මේ අතර, ආර්ථිකයේ යටිතලිකම් ඉල්ලුම් පීඩන පිළිබිඹු කරනු ලබන මූලික උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, පෙර මාසයේ වාර්තා කළ සියයට 5.7 සිට 2016 මාර්තු මාසයේ දී සියයට 4.5 දක්වා පහළ ගියේය.

මුදල් අංශය පිළිබඳ සලකා බැලීමේ දී, දේශීය ණය සමස්තවල වර්ධනය හේතුවෙන් පුළුල් මුදල් සැපයුමේ (M_{2b}) වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය පෙර මාසයේ වාර්තා කරන ලද සියයට 19.1 හා සැසඳීමේ දී, 2016 පෙබරවාරි මාසයේ දී සියයට 19.8 ක් විය. දේශීය ණය තුළ විශාලතම ණය ප්‍රභේදය වන වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වර්ධනය, 2016 ජනවාරි මාසයේ වූ සියයට 25.7 හා සැසඳීමේ දී 2016 පෙබරවාරි මාසයේ දී සියයට 26.5 ක් දක්වා ඉහළ ගිය අතර, පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රසාරණය 2016 පෙබරවාරි මාසයේ දී රුපියල් බිලියන 53.7 ක් විය. මේ අතර, ආර්ථිකයේ දැඩි මුදල් තත්ත්වයෙහි බලපෑම පිළිබිඹු කරමින්, වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ ගොස් ඇත. මෑතකාලීන මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම කිසියම් කාල පමාවක් සහිතව ආර්ථිකය වෙත බලපෑම් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ අනුව, ඉදිරි කාලයේ දී මුදල් සහ ණය වර්ධනයෙහි ක්‍රමික අඩුවීමක් අපේක්ෂා කෙරේ.

විදේශීය අංශය සැලකූ විට 2016 පෙබරවාරි මාසයේ දී ආනයන වියදමෙහි පහළ යෑම අපනයන ආදායමෙහි පහළ යෑමට වඩා වැඩි වීම හේතුවෙන් වෙළඳ ගිණුමේ හිඟය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 11.7 කින් අඩු විය. 2016 මාර්තු මාසයේ දී සංචාරක ඉපැයීම් සියයට 22.8 කින් පමණ ඉහළ ගොස් ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, 2016 පෙබරවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ජ්‍යෙෂ්ඨ සියයට 8.3 ක හිතකර වර්ධනයක් වාර්තා කළේය. 2016 පෙබරවාරි මාසය අවසානයේ දී එ.ජ. ඩොලර් බිලියන 6.6 ක් වූ දළ නිල සංචිත ප්‍රමාණය, 2016 මාර්තු මාසය අවසානය වනවිට එ.ජ. ඩොලර් බිලියන 6.2 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, 2016 මේ දක්වා කාලය තුළ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පුළුල් වශයෙන් ස්ථාවරව පවතී.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) සහ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම වැනි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තුළින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, එම ක්‍රියාමාර්ගවල බලපෑම පූර්ණ වශයෙන් මුදල් වර්ධනය තුළින් පිළිබිඹු වීමට යම් කාලයක් ගතවනු ඇතැයි යන කරුණු සැලකිල්ලට ගනිමින්,

දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2016 අප්‍රේල් මස 26 පැවති රැස්වීමේ දී, මුදල් මණ්ඩලයේ අදහස වූ අතර, ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින් සියයට 6.50 සහ සියයට 8.00 මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

| මුදල් ප්‍රතිපත්ති තීරණය: | ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතී |
|-----------------------------------------|-----------------------------------------|
| නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) | සියයට 6.50 |
| නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) | සියයට 8.00 |
| ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) | සියයට 7.50 |